



ශ්‍රී ලංකා ප්‍රජාත්‍නෑසික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1789/12 – 2012 දෙසැම්බර 17 වැනි සඳුදා – 2012.12.17

(රජයේ බලයිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ජ්‍යෙෂ්ඨය – සාමාන්‍ය

ආණ්ඩුවේ නිවේදන

මගේ අංකය: IR/10/45/2008.

කාර්මික ආරාවුල් පනත 131 වන අධිකාරය

131 වන අධිකාරය වන සංගේරීත කාර්මික ආරාවුල් පනතේ 4(1) වගන්තිය යටතේ 2010.04.21 දිනැති හා අංක 1650/16 දරන ශ්‍රී ලංකා ප්‍රජාත්‍නෑසික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් ප්‍රසිද්ධ කරන ලද 2010.03.31 දින දරන තියෙළුයෙන්, එක් පාර්ශ්වයක් වගයෙන් කුටුෂුගල පාර, අංක 3/182 හි පදිංචි කේ. එම්. ඩී. අධ්‍යක්ෂිත බණ්ඩාර මහතා හා අනෙක් පාර්ශ්වය වගයෙන් කොළඹ 02, ශ්‍රීමත් වින්තම්පලම් ඒ ගාවිනර් මාවත, අංක 50 හි පිහිටි ලංකා විදුලිබල මණ්ඩලය අතර පවත්නා කාර්මික ආරාවුල බෙරුම් කිරීමෙන් සම්රාගකට පත් කිරීම සඳහා යොමු කරන ලදුව, බෙරුම්කරු විසින් මා වෙත එවා ඇති 2012.11.14 දිනැති ප්‍රදානය එම පනතේ 18(1) වගන්තිය යටතේ මෙයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

වි. ඩී. පී. කේ. විරසිංහ,
කමිකරු කොමිසාරීස්.

2012 දෙසැම්බර මස 03 වැනි දින,
කමිකරු දෙපාර්තමේන්තුව,
කොළඹ 05.
කාර්මික අධිකරණයේ දි ය.

එක් පාර්ශ්වයක් වගයෙන්

කේ. එම්. ඩී. අධ්‍යක්ෂිත බණ්ඩාර මහතා, අංක 3/182, කුරුණෑගල පාර, කුටුෂුගල පාර,

එරෙහිව

නඩු අංකය: ඒ 3329

අනෙක් පාර්ශ්වය වගයෙන්

ලංකා විදුලිබල මණ්ඩලය, අංක 50, ශ්‍රීමත් වින්තම්පලම් ඒ ගාවිනර් මාවත, කොළඹ 02.

ප්‍රධානය

කමිකරු සඛ මිනිස්බල අමාත්‍ය ගරු අතාවූද සෙනෙන්වරන්හා වන මම විසින් 1957 අංක 14 හා 1957 අංක 62 හා 1962 අංක 4 හා 1968 අංක 39 (1968 අංක 37 දරන කාර්මික ආරථුල (විශේෂ ප්‍රතිපාදන) පනත සමඟ කියුවෙන) දරන පනත් විලින් සංගේධිත වූ ලංකාවේ ව්‍යවස්ථාපිත අණපනත් වල 131 වන පරිවිශේදය (1956 ප්‍රතිශේදන මුදුණය) වන කාර්මික ආරථුල් පනත් 4(1) වන වගන්තියෙන් ඔහු වෙත පැවරී ඇති බලතාල අනුව එකී ආරථුල බෙරුම් කිරීමෙන් සම්පාදකට පත්කිරීම සඳහා බෙරුම්කරු වශයෙන් ඔහුන් ඔහු වෙශ්‍යාලුවේ 2010.03.31 දිනැති තීයෙශයෙන් මා පත් කර ඇති.

කමිකරු කොම්සාරිස් තුමාගේ ඉහත සඳහන් 2010.03.16 වැනි දින දරන යොමුවට අනුව ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගත යුතු කරුණ වන්නේ මෙහි ඉල්ප්‍රමිකාර කෝ. එම්. ඩී. අබිජින බණ්ඩාර මහතා ලංකා විදුලිබල මණ්ඩලය විසින් විනය පරික්ෂණයක් පවත්වා ඉන් අනතුරුව 2003.05.26 සිට 2006.09.14 දින දක්වා වූ කාල සීමාව තුළ සේවයෙන් පහකර තැබීම නිසා ඔහුට අසාධාරණයක් සිදු වූවදේ ද? යන්නයි.

ඉල්ප්‍රමිකරු විසින් තම පළමු ප්‍රකාශය 07.05.2010 දින ද දෙවන ප්‍රකාශය 14.06.2010 දින ද ඉදිරිපත් කර ඇති. සේවායෝජක පාර්ශ්වයේ පළමු ප්‍රකාශය 04.05.2010 දින හා දෙවන ප්‍රකාශය 22.06.2010 වැනි දින ඉදිරිපත් කර ඇති.

2010.07.29 වැනි දින පාර්ශ්වකරුවන්ට මෙම බෙරුම්කරණය සම්බන්ධයෙන් කමිකරු කොම්සාරිස් තුමාගේ ඉහත කි යොමුවේ කරුණු කියා දීමෙන් පසුව නඩු විභාගය ආරම්භ කරන ලදී.

මෙසේ ආරම්භ කරන ලද නඩු විභාගයේ සාක්ෂි සටහන් අපැහැදිලි බව පාර්ශ්වකරුවන් කියා සිටි බැවින් ද. නැවත මුළු සිට සාක්ෂි සටහන් කිරීම ආරම්භ කරන ලෙස ඉල්ලා සිටි හෙසින් ද 2010.08.30 වැනි දින නැවත මුළු සිට නඩු විභාගය ආරම්භ කිරීමට තීරණය කරන ලදී.

ඉහත කි තීරණය අනුව 2011.01.17 වැනි දින නැවත ආරම්භ කර නඩු විභාගය පවත්වා ගෙන යන ලදී. පළමුවන් ඉල්ප්‍රමිකරුගේ මූලික සාක්ෂි ද, අනතුරුව සේවායෝජක පාර්ශ්වය විසින් හරස් ප්‍රශ්න කිරීම ද, සටහන් කරගන්නා ලද අතර අවසානයේ දී ඉල්ප්‍රමිකාර පාර්ශ්වයෙන් නැවත ප්‍රශ්න කිරීම ද සටහන් කරන ලදී. පාර්ශ්වකරුවන් විසින් ඉදිරිපත් කර ඇති පළමු සහ දෙවන ප්‍රකාශ විලින් සහ නඩු විභාගයේ දී ඉදිරිපත් කළ සාක්ෂිවලින් හෙළිදරව වන්නේ ඉල්ප්‍රමිකරු සේවයේ යෙදී සිටි සේවා ස්ථානයේ අදාළ කාලය තුළ යම් විනය විරෝධ හෝ විෂමාවාර ත්‍රියාවන් සිදුවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ඉල්ප්‍රමිකරු අඹුත්ව ද දෙනෙකුට විරුද්ධව වෙන් වෙන්ව විනය පරික්ෂණය පැවත්වී ඇති බවත්ය. එයින් අනතුරුව 2002.05.24 දිනැති වෝද්‍යා පත්‍රයේ සඳහන් සියලුම වෝද්‍යාවලට ඉල්ප්‍රමිකාර සේවක මහතා වැරදිකරු වී ඇති බව සඳහන් කරමින් “A-5” ලිපියෙන් ඉල්ප්‍රමිකරු සේවයෙන් පහකර ඇති බවයි.

ඉල්ප්‍රමිකරු තම සාක්ෂියෙන් ඉහත කි විනය පරික්ෂණය ආයතනයේ පිළිගත් විනයානුකළ කියා පටිපාටියට අනුකූලව සිදුනොවූ බැවින් තමන්ට එයින් අපුක්තියක් හා අසාධාරණයක් සිදුවී ඇති බව කියා සිටි. එසේ කීමට හේතු වී ඇත්තේ “වූදිනයන්ට මුහුන්තේ නිවැරදිනාවය තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන ආයතනය විසින් සැපයීම කළ යුතු අතර, විනය බලධාරීයා වන සාමාන්‍යාධිකාරීතා ද ඒ බව වාචිකව පැවුසුව නමුත් එම තීදහස කරුණු පෙන්වා දීම් ලේඛන සහාගත නොකොට නැති බවට සහතිකයක් ලබා දීලා සම්පූර්ණ වශයෙන්ම වෙනස් තීරණයක් සේවයෙන් පහ කිරීමට ලක් කිරීමෙන් කළා” යැයි ද කියා සිටි.

මෙම කරුණු විනය පරික්ෂණයේ දී විවාදාත්මක කරුණක් වී දිරිස වශයෙන් විවාදයට හාර්තාය වී ඇති. (“A-16” ලේඛනය 57 පිටුව) එයින් පසු විනය නිලධාරී තැනැල් තීරණයේ මෙසේ සඳහන් වේ. “මේ සම්බන්ධයෙන් මා දෙපාර්තමේන්තු ඉදිරිපත් කළ කරුණු ගැන සටහන් දීමෙන් පසුව දැනැව මෙම විධිමත් විනය පරික්ෂණයේ අවසාන අදියටට පැමිණ ඇති බැවින් හා ආයතන සංග්‍රහයේ 21:10 යටතේ විනිශ්චය සහාව නිගමනයකට එළඹිය යුත්තේ එම සහාවට ඉදිරිපත් වූ හෝ ලබාගත නැති තුළ හොඳම සාක්ෂි අනුවය. එම සාක්ෂි අධිකරණයට ද පිළිගත නැති ද නැදු යන්න ගැන මෙහිදී සැලකිලිමත් විය යුතු නොවේ. එම නිසා දෙපාර්තමේන්තු ඉදිරිපත් කළ කරුණු මම පිළිගත්තා සිටි ලේඛන ඉදිරිපත් නොවීමෙන් කිසිම අගතියක් ප්‍රදින නිලධාරී මහතාව සිදු නොවෙනි. (“A-16” ලේඛනය 58 පිටුව)

විනය පරික්ෂණ නිලධාරී මහතා ඉහත කි ලෙස ප්‍රකාශ කිරීමේ හේතුවෙන්ම ඉහත කි ප්‍රකාශය සේවක මහතා සියලුම වෝද්‍යා වැනි නිදායාස් කර, තීදහස් කිරීමට බැඳි සිටින්නේ යැයි තීගමනයකට එළඹිම යුතුකි සහගත නොවන්නෙයි.

විනය පරික්ෂණය අවසානයේ දී එකී විනය පරික්ෂණය පැවත්වූ ආකාරය පිළිබඳ සැහීමකට පත්වන බවට වූදිත සේවක මහතා පිළිගෙන ඇති. (නඩු විභාග වෘත්තාව 122 පිටුව)

මෙම බෙරුම්කරණයේ දී පවත්වන ලද නඩු විභාගයේ දී හේතු වූයේ ඉහත කි විනය පරික්ෂණය අවසානයේ දී දෙන ලද තීන්දුවෙන් වූදිත සේවක මහතා ආතාජ්‍යිය පත්වීමට හේතු වී ඇත්තේ විනය පරික්ෂණ නිලධාරී මහතා විසින් කරන ලද ඉහත සඳහන් ප්‍රකාශය නිසා පමණක්ම වන බවයි. මෙවන් විනය පරික්ෂණයෙන් දෙන ලද තීන්දුවෙන් අතාජ්‍යිය පත්වන පාර්ශ්වය විසින් ගැනීම පිළිගත යුතු අනුවය. එම සාක්ෂි අධිකරණයට ද පිළිගත නැති ද නැදු යන්න ගැන මෙහිදී සැලකිලිමත් විය යුතු නොවේ. එම නිසා දෙපාර්තමේන්තු ඉදිරිපත් කළ කරුණු මම පිළිගත්තා සිටි ලේඛන ඉදිරිපත් නොවීමෙන් කිසිම අගතියක් වූදින නිලධාරී මහතාව සිදුවීමි. (“A-6” ලේඛනය 59 පිටුව)

ඉහත කි නඩුවේ දී මහනුවර කමිකරු විනිශ්චය සහාවේ ගරු සහාපතිතුමාගේ 2008.12.02 වැනි දින දරන නියෝගයෙන් වූදිත සේවක මහතාගේ ඉල්පුම් එතු ය නියෝගයේ (A-6) වැඩිදුරටත් “..... නමුත් තමන් පිළිගත්තා ලද යම් යම් ප්‍රතිකර්මවල යම් යම් මොන්දේසි ඒක පාරික්වික ලෙස ප්‍රතික්ෂේප කරමින් විවිධ ආයතනයන් වෙත එකම ප්‍රශ්නය දින් දිගටම ඉදිරිපත් කිරීමේ ඉල්පුමිකරුගේ කියා කළාපය සාධාරණත්වයේ අධිකරණයක් ලෙස මෙම අධිකරණයට අනුමත කළ නොහැක. තම දීපස ලිඛිත දේශන මින් ඉල්පුමිකරු සඳහන් කර ඇති ආකාරයට විගෙන්තරකාර මණ්ඩලයෙන් මෙන්ම, තමාට එරෙහි විනය පරීක්ෂණය පවත්වන ලද පරීක්ෂණ නිලධාරීගෙන් ද බලවත් අකටුත්තතක් සිදුවුයේ නම් මෙම අධිකරණය ඉදිරියේ නඩු කටයුත්තේ දී එම කරුණු සනාථ කර (එහුගේ ස්ථාවරය නිවැරදි නම්) පසු වෙතන සමග නැවත රැකියාව ඇතුළු සහන ලබා ගැනීමේ අවස්ථාව ඔහුට විවාහව තිබුණි.”

මෙයින් පැහැදිලි වන්නේ විනය පරීක්ෂණයෙදී වූදිත සේවක මහතාව සිදුවුනා යැයි කියනු ලබන අසාධාරණය පිළිබඳ කරුණු මෙම කමිකරු විනිශ්චය සහාව ඉදිරියේ පැවැත්වූ නඩුවට ඉදිරිපත් කර නොමැති බවයි. වැඩිදුරටත් එකි තීන්දුවෙන් කියා සිටින්නේ එසේ ඔහුට අසාධාරණයක් සිදුවී තීඩුලෙන් නම් එම කරුණු කමිකරු විනිශ්චය සහාව ඉදිරියේදී එය සනාථ කර පසු වෙතනා සමග නැවත රැකියාව ඇතුළු සහන ලබා ගැනීමේ අවස්ථාවක් වූදිත සේවක මහතාව තිබුණ බවයි.

වූදිත සේවක මහතා කමිකරු විනිශ්චය සහාවට අමතරව, ශ්‍රී ලංකා මානව තීමිකම් කොමිෂන් සහාව සහ ශ්‍රී ලංකා ජනරජයේ මුළු අධිකරණයක් වෙත තම නඩුව ඉදිරිපත් කර ඇති. එයින් මානව තීමිකම් කොමිෂන් සහාව එකි ඉල්ලීම හාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර මුළු අධිකරණයෙදී වූදිත සේවක මහතා විසින්ම තම නඩුව ඉල්ලා ඇස්කර ගෙන ඇති.

ඉහත කි සියලුම අධිකරණයක දීම ඔහු විසින් ඉදිරිපත් කර ඇත්තේ තමන් විසින්ම නිරමණය කර ගන්නා ලද නඩුහිමින්තකි. එනම් දේශපාලන පලිගැනීමේ කමිටුවේ තීරණයට අනුව යොවුම් පාර්ශ්වයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයා විසින් කරන ලද සේවයේ පිහිටුවීම විනය පරීක්ෂණයේ තීරණය බැහැර කරමින් කර ඇති නැවත සේවයේ පිහිටුවීමක් ලෙසටත් අර්ථකථනය කරමින් නිරමණය කරන ලද ගැටුව සහගත තත්ත්වයයි. (A9 සහ A10 ලේඛන).

යම්කිසි සේවා ස්ථානයක සේවකයෙකු එහි සේවයේ යෙදී සිටියදී කරන විනය විරෝධී හෝ නිති විරෝධී කටයුතු පිළිබඳ විනය පරීක්ෂණයක් පැවැත්වීම හෝ ඒ විනය පරීක්ෂණ තීරණයට අනුව දඩුවමක් ලබා දීම කිසියේත්ම එම සේවකයාට කරන අසාධාරණයක් හෝ අපුක්තියක් ලෙස සැලැනිය නොහැකිය.

ඒ අනුව ඉහත කි වූදිත සේවක මහතාව විරුද්ධව පවත්වන ලද විනය පරීක්ෂණය හෝ එයින් අනතුරුව එළඹි තීරණය ද මහුව විරුද්ධව කරන ලද අසාධාරණයක් ලෙස සැලැනිය නොහැකිය.

ඉහත කි තීන්දුවට විරුද්ධව වූදිත සේවක මහතා තම නඩුව ඉහත කි අපුරින් කමිකරු විනිශ්චය සහාව, මානව තීමිකම් කොමිෂන් සහාව සහ ශ්‍රී ලංකා ජනරජයේ අධිකරණය ආදි අධිකරණයන් වෙත ඉදිරිපත් කර සිටිය ද ඒ කිසිදු අධිකරණයකින් ඔහු එකි වේද්නාවන්ට නිවැරදිකරු වන බවට තීරණය කර නොමැති. ඉල්පුමිකාර වූදිත සේවක මහතාව විරුද්ධව පවත්වන්නට යොදුනු විනය පරීක්ෂණයෙදී ඔහු එකි වේද්නාපත්‍රයේ අඩංගු සියලුම වේද්නාවලට වැරදිකරු වන බවට තීරණය කිරීමෙන් අනතුරුව ඉල්පුමිකාර සේවක මහතාගේ සේවය අත්කීවුවා ඇති. එම සේවක මහතා ඉහත කි අධිකරණ වලදී මෙනම මෙම බෙරුමිකරණයෙදී ඉල්ලා සිටින පරිදී ඔහුට “හිග වුටුප්, සේවා උසස්වීම්, අර්ථ සාධනය, සේවා භාරකාර අරමුදල, විශ්‍රාම වුළුප්” ආදිය අනිමි කිරීම සඳහා තීන්දුවක් ඇතුළු කර නොමැති. මෙම බෙරුමිකරණයෙදී ද ඔහු නැවත සේවයේ පිහිටුවන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති. (ඉල්පුමිකරුගේ 2010.05.07 දින පළමු ප්‍රකාශ බලන්න.)

මෙහිදි “(Sirinivasa Thero VS Saddhatissa thero – 63 NLR Page 31) නඩුවේදී ‘NO Court or Tribunal is entitled or has jurisdiction to grant relief to a party in excess of what is expressly prayed for in the application’ යන පිද්ධාන්තය ද සැලැනිල්ලට ගත යුතුව ඇත.

තව ද මෙම බෙරුමිකරණයෙදී ඉදිරිපත් කරන ලද සාක්ෂිවල ගක්ෂනා වැඩි බර අනුව සලකා බලිමෙන් මෙහි ඉල්පුමිකාර සේවක මහතා උක්න විනය පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව සේවයෙන් පහකර තැබීමෙන් ඔහුට අසාධාරණයක් සිදු වී ඇති බවට ඔප්පු වී නොමැති ඒ අනුව ඔහුට කිසිදු සහනයක් ලබා ගැනීමේ අධිකියක් ද නොමැති බවට තීරණය කරමි.

එම ආරිල්,
බෙරුමිකරු.

මෙත් අංකය: අඩුඅංක/22/16/2009.

කාර්මික ආරාවුල් පනත 131 වන අධිකාරය

131 වන අධිකාරය වන සංගේධින කාර්මික ආරාවුල් පනතේ 4(1) වන වගන්තිය යටතේ 2012.03.19 දිනැති හා අංක 1750/6 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධිකිවියෙන් ප්‍රකිදී කරන ලද 2012.02.28 දින දරන නියෝගයෙන්, එක් පාර්ශ්වයක් වශයෙන් පිළිමතලාව, වට්ටප්පෙළා, “වම්ල වාස” හි පදිංචි න්. ඩී. ගොහාගොඩ මයා, කැස්බැව, දකුණු මාවත්තර, අංක 6/6 හි පදිංචි ආර්. එල්. එම්. ඩී. සෙනෙන් මයා හා අනෙක් පාර්ශ්වය වශයෙන් කොළඹ 05, කිරුල පාර, අංක 200 හි පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අතර පවත්නා කාර්මික ආරාවුල බෙරුම්කිරීමෙන් සම්පූර්ණ පත් කිරීම සඳහා යොමු කරන ලදා වෙරුම්කරු විසින් මා වෙත එවා ඇති 2012.10.08 දිනැති ප්‍රදානය එම පනතේ 18(1) වගන්තිය යටතේ මෙයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

වි. ඩී. ඩී. කේ. විරසිංහ,
කම්කරු කොමිෂන් රුස්සි.

2012 දෙසැම්බර් මස 03 වැනි දින,
කම්කරු දෙපාර්තමේන්තුව,
කොළඹ 05.

කාර්මික අධිකරණයේ දි ය.

එක් පාර්ශ්වයක් වශයෙන්,
ඩී. ඩී. ගොහාගොඩ මයා, “වම්ල වාස”, වට්ටප්පෙළා, පිළිමතලාව.
තහවුරු අංකය: ඒ 3445

ආර්. එම්. එල්. ඩී. සෙනෙන් මයා, අංක 6/6, දකුණු මාවත්තර, කැස්බැව.

එරෙහිව

අනෙක් පාර්ශ්වය වශයෙන්,

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, අංක 200, කිරුල පාර, කොළඹ 05.

ප්‍රදානය

කම්කරු හා කම්කරු සභ්‍යතා අමාත්‍ය ගරු ගාම්පී ලොකුගේ මහතා විසින් 1957 අංක 14 හා 1957 අංක 62 හා 1962 අංක 04 හා 1968 අංක 39 (1968 අංක 37 දරන කාර්මික ආරාවුල (විශේෂ ප්‍රතිපාදන) පනත සමඟ කියැවෙන) දරන පනත්වලින් සංගේධින ව්‍යවස්ථාපිත අණපනත්වල 131 වන පරිව්‍යේදය (1956 ප්‍රතිගේරීත මුද්‍යය) වන කාර්මික ආරාවුල් පනතේ 4(1) වගන්තියෙන් ඔහු වෙත පැවරී ඇති බලතෙක අනුව, එක් ආරාවුල බෙරුම්කිරීමෙන් සම්පූර්ණ පත්කිරීම සඳහා බෙරුම්කරු වශයෙන් ඔහුගේ 2012.02.28 දිනැති නියෝගයෙන් මා පත් කර ඇති.

ඉහත සඳහන් පාර්ශ්වයන් අතර ඇති කාර්මික ආරාවුලට හේතු වි පවත්නා කරුණු වනුයේ,

“ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කර දැනැව විශ්‍රාම ගොස් සිටින ඩී. ඩී. ගොහාගොඩ හා ආර්. එම්. එල්. ඩී. සෙනෙන් මයා යන අය වෙත ප්‍රදානය යොමු කිරීමෙන් ඔහු වශයෙන් ප්‍රතිපාදන යොමු කිරීමෙන් සහනයක් හිමිවය යුතු ද යන්නත් වේ.”

පෙනී සිටීම:

මෙම නඩුවේ පළමු පාර්ශ්වය වන ඩී. ඩී. ගොහාගොඩ හා ආර්. එම්. එල්. ඩී. සෙනෙන් මයා යන අය වෙනුවෙන් නියෝගීත ඩී. ඩී. ජයසුන්දර යන පෙනී සිටින ලදී. දෙවන පාර්ශ්වය වෙනුවෙන් සහකාර නීති නිලධාරී දීමුතු පනංගල හා යමුනා දහනායක මහත්මින් හා රජයේ නීතියා ටියනා කොට්ඨාසික්ක මෙනෙය පෙනී සිටින ලදී.

පාර්ශ්වකරුවන් විසින් අදාළ ලේඛන හා ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නඩුව විමසීම සඳහා නියම කරන ලදී. 2012.07.24 විභාගය ආරම්භ කිරීමට ප්‍රථම එදින මෙම නඩුව සම්පූර්ණ පත්කිරීම සඳහා නියම කරන ලදී. අයට පළමු පාර්ශ්වය විසින් තම තමන්ව හිමිවය යුතු හිත වැළැපි වශයෙන් ඩී. ඩී. ගොහාගොඩ යන අයට රු. 74,237/- ද, ආර්. එම්. එල්. ඩී. සෙනෙන් මයා යන අයට රු. 34,430/- ක් ද හිමිවය යුතු බවට කරුණු ඉදිරිපත් කරන ලදී. වගලත්තරකාර ආයතනය වෙනුවෙන් පෙනී සිටී නීතියාවරිය මෙම මුදල ලබාදී මෙම නඩුව සම්පූර්ණ කිරීමට හැකියාවක් ඇදේද යන්න සළකා බැලීමට එකත්වය පළ කරන ලදී.

අනතුරුව 2012.09.04 දෙවන පාර්ශ්වය මෙම නඩුව සම්පූර්ණ කර ගැනීම සඳහා ආයතනයෙන් ඉදිරිපත් කරන ලද ගිණුම් වාර්තාවල සඳහන් පරිදී ඩී. ඩී. ගොහාගොඩ යන අයට රු. 74,237/- ක මුදලක් ද, ආර්. එම්. එල්. ඩී. සෙනෙන් මයා යන අයට රු. 34,430/- ක් ද ලබාදීමට එකත්වය පළ කරන ලදී අතර, ඉල්ලුම්කරුවන් ද එයට එකත්වය පළ කරන ලදී.

ලේ අනුව දෙවන පාර්ශ්වය විසින් එකී සම්පූර්ණ ප්‍රකාර ඒ. ඩී. ගොහාගොඩ යන අයට රු. 74,237/- මුදල මහජන බැංකුවේ යුතියන් පෙදෙස කාඩාවේ අංක 005111 හා 2012.10.04 දිනැති වෙක්පත ලබාදුම්න් ද, ආර්. එම්. එම්. සෙනෙන්විරත්න යන අයට හිමිවිය යුතු රු. 34,430/- මුදල සඳහා මහජන බැංකුවේ යුතියන් පෙදෙස කාඩාවේ අංක 005110 හා 2012.10.04 දිනැති වෙක්පත ලබාදුම්න් ද 2012.10.08 වන දින මෙම නඩුව පාර්ශ්වකරුවන් අතරේ සම්පූර්ණ පත්‍ර විය.

ලේ අනුව මෙම සම්පූර්ණ සහගත හා සාධාරණ සම්පූර්ණ බවට මම තිබෙනය කරමින් මෙම ප්‍රදානය කරමි.

එන්. එ. ජයවිකුම්,
වේරුමිකරු.

2012 මික්තේබර් මස 08 වන දින.

01 – 30

මගේ අංකය IR/10/03/2008.

කාර්මික ආරාවුල් පනත 131 වන අධිකාරය

131 වන අධිකාරය වන සංයෝධිත කාර්මික ආරාවුල් පනතේ 4(1) වගන්තිය යටතේ 2009.06.05 දිනැති හා අංක 1604/30 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද 2009.05.28 දින දරන නියෝගයෙන්, එක් පාර්ශ්වයක වශයෙන් සිලේන් හෙවි ඉන්ඩිස්ට්‍රුඩ් ඇත්තු කන්ස්ට්‍රුක්ෂන් කම්පැණී ලිමිටඩ් හි සේවය කළ කොළඹ 10, පියදාස සිරිසේන මාවත. අංක 99 හි පදිංචි එස් එ. ඩෙනසේන මහතා, හෙම්බාගම, මුල්ලේලේගම, අංක 243 හි පදිංචි එව්. විලේරත්න මහතා, පන්තිපිටිය, ඇයවිවල, අංක 273 ඒහි පදිංචි එස්. ඩී. ඩරමසේන මහතා සහ බොරලුස්ගමුව. ඇඩිල්ලවත්ත පාර, අංක 11/1 හි පදිංචි ආර්. තිලකරත්න මහතා ඇතුළත් අමුණා ඇති උපලේඛනයේ නම් සඳහන් හතලිස් පස් (45) දෙනා හා අනෙක් පාර්ශ්වය වශයෙන් අනුරුදිරිය, රුවල, කඩුවල පාර හි පිහිටි සිලේන් හෙවි ඉන්ඩිස්ට්‍රුඩ් කන්ස්ටුක්ෂන් කම්පැණී ලිමිටඩ් අතර පවත්නා කාර්මික ආරාවුල වේරුමිකරු විසින් මා වෙත එවා ඇති 2012.11.14 දිනැති ප්‍රදානය එම පනතේ 18(1) වගන්තිය යටතේ මෙයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

වි. ඩී. එ. කේ. විරසිංහ,
කමිකරු කොමිසරියේ.

2012.12.05 දින,
කමිකරු දෙපාර්තමේන්තුව,
කොළඹ 05.

කාර්මික අධිකරණයේදීය

සිලේන් හෙවි ඉන්ඩිස්ට්‍රුඩ් ඇත්තු කන්ස්ටුක්ෂන් කම්පැණී ලිමිටඩ් හි සේවය කළ කොළඹ 10 පියදාස සිරිසේන මාවත අංක 99 හි එස්. ඩෙනසේන මහතා, හෙම්බාගම මුල්ලේලේගම අංක 243 හි එව්. විලේරත්න මහතා, පන්තිපිටිය, ඇයවිවල අංක 273 ඒහි එස්. ඩී. ඩරමසේන මහතා සහ බොරලුස්ගමුව ඇඩිල්ලවත්ත පාර 11/1 හි ආර්. තිලකරත්න මහතා ඇතුළත් අමුණා ඇති උපලේඛනයේ නම් සඳහන් හතලිස් පස් (45) දෙනා හා අනෙක් පාර්ශ්වය වශයෙන් අනුරුදිරිය, රුවල, කඩුවල පාර හි පිහිටි සිලේන් හෙවි ඉන්ඩිස්ට්‍රුඩ් කන්ස්ටුක්ෂන් කම්පැණී ලිමිටඩ් අතර පවත්නා කාර්මික ආරාවුල වේරුමිකරු විසින් මා වෙත එවා ඇති ප්‍රදානය එම පනතේ 18(1) වගන්තිය යටතේ මෙයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

පැමිණිලිකරුවේ

නඩු අංක : එ 3291

එරෙහිව සිලේන් හෙවි ඉන්ඩිස්ට්‍රුඩ් ඇත්තු කන්ස්ටුක්ෂන්, කම්පැණී ලිමිටඩ්, කඩුවල පාර, අනුරුදිරිය

සේවායෝජක වශෙන්තරකරු

ප්‍රදානය

කමිකරු සඛධතා සහ මිනිස් බල අමාත්‍ය ගරු අතාවුද සෙනෙන්විරත්න මහතා විසින් 1957 අංක 14 හා 1957 අංක 62 හා 1962 අංක 04, 1968 අංක 39 (1968 අංක 37 දින කාර්මික ආරාවුල (විශේෂ ප්‍රතිපාදන) පනත සමඟ කියුවෙන) දින පනත් වලින් සංයෝධිත වූ ලංකාවේ ව්‍යවස්ථාපිත අන් පනත් වල 131 වන පරිවෙශ්දයේ (1956 ප්‍රතිශේෂිත මුදුණය) වන කාර්මික ආරාවුල පනතේ 4(1) වන වගන්තියෙන් ඔහු වෙත පැවරී ඇති බලතල අනුව මුහුණේ 2009.05.18 දිනැති නියෝගයෙන් මා පත් කර ඇත.

(2) පාර්ශ්වයන් අතර ඇති කාර්මික ආරාවුලට හේතු වි පවත්නා කාරණය වනුයේ:-

"සීමාසහිත ලංකා වානෙන් සංස්ථාව හා සිලෝන් හෙවි ඉන්ධිස්ට්‍රියිස් ඇත්ත්වී කන්ස්ට්‍රුක්ෂන් ලිමිටඩ් අතර 1996 ඔක්තෝබර් මස 31 වන දින ඇති කර ගන්නා ලද ගිවිසුමේ කොන්දේසිවලට අනුව 1975 වර්ෂයට පෙර සංස්ථා සේවයට බැඳී පසුව ඉහත කි සමාගමේ සේවය සඳහා අන්තර්ග්‍රහණය කරනු ලැබූ මෙයට අමුණා ඇති උපලේඛනයෙහි නම් සඳහන් සේවකයින් හතලිස් පස (45) දෙනා වසර දෙකක කාල සීමාවක් සඳහා සමාගම යටතේ වූ අඩු වර්ප්පයාද යටතේ කොන්ත්‍රාත් පදනම මත සේවයෙහි යෙද්වීම ජේත්‍රාවන් එම උපලේඛනයේ නම් සඳහන් සේවකයින් හට යම් අසාධාරණයක් සිදුවුවේද යන්න හා අසාධාරණයක් සිදුවුවේ නම් ඔවුන් එකිනෙකා හට සමාගම වෙතින් කුමන සහනයක් තිබුවිය යුතු ද යන්න පිළිබඳවද වේ."

(3) පැමිණිලි පාර්ශ්වයේ ප්‍රකාශය අනුව සිලෝන් හෙවි ඉන්ධිස්ට්‍රියිස් ඇත්ත්වී කන්ස්ට්‍රුක්ෂන් ආයතනය විසින් සීමාසහිත ලංකා වානෙන් සංස්ථාවේ සේවය කළ මෙම නඩුවට අදාළ සේවකයින් 45 දෙනා සේවය කරමින් සිටියදී මෙම සංස්ථාව පුද්ගලිකරණය කරන ලදී. එසේ කිරීමේදී මෙම සංස්ථාවේ ප්‍රාග්ධන කොටස සිලෝන් හෙවි ඉන්ධිස්ට්‍රියිස් ඇත්ත්වී කන්ස්ට්‍රුක්ෂන් ක්මිපැනී ලිමිටඩ් 1996 ඔක්තෝබර් මස 31 දින ඇති කර ගන්නා ලද කොන්දේසි අනුව මෙම සේවකයින්ට අවුරුදු 58 සිට අවුරුදු 60 දක්වා දිරිස කිරීමට ඉඩ සලසා ගන්නා ලදී.

(4) මහා භාණ්ඩාගාරය සහ සිලෝන් හෙවි ඉන්ධිස්ට්‍රියිස් ඇත්ත්වී කන්ස්ට්‍රුක්ෂන් සමාගම අතර 1968 ඔක්තෝබර් මස 31 වෙති දින ගිවිස ගන්නා ලද කොන්දේසි අනුව 1975 වර්ෂයට පෙර සංස්ථා සේවයට බැඳුනු සේවකයින්ට අවුරුදු 50 දක්වා සේවය ලබා දීමට වග උත්තරකාර සමාගම බැඳී සිටින බවත් එම ගිවිසුම යම් අඩාකාරයකින් වෙස් කරන්නේ නම් එම මහා භාණ්ඩාගාරයත් වගලත්තරකාර සමාගමන් එකගත්වයෙන් කළ යුතු බවයි. මෙම ගිවිසුමේ පිටපතක් වගයෙන් A6 වහයෙන් සලකනු කොට ඉදිරිපත් කර ඇත.

මෙම ගිවිසුමේ 4.3 වගන්තිය මෙසේය :

"Perchaser shall continue to employ all existing staff of the company from the closing date on terms and conditons **no less favourable than those enjoyed by each of the employees** of the company at the date hereof, including all welfare facilities currently being enjoyed such as the playground and housing facilities. This clause shall not restrict the right of the company to terminate the services of the employees nor prevent the company accepting true voluntary resignations and mutually agreed resignations."

(5) පසුව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමය, මාන්ධිලික තිලඛරින්ගේ සංගමය සහ නිෂ්පාදන ගිල්පින්ගේ සංගමය යන වෘත්තිය සම්ඩින් ඒකාබද්ධව ක්මිකරු කොමසාරිස් ජනරාල් අමතන ලදුව එවකට ක්මිකරු කොමසාරිස් ජනරාල් මහින්ද මධ්‍යභාෂ්‍ය මහතා ඔහුගේ 2001.06.11 දිනැති ලිපියෙන් මෙම සේවකයින්ට අවුරුදු 60 දක්වා සේවය කිරීමට අයිතියක් ඇති බව තහවුරු කර ඇත. ක්මිකරු කොමසාරිස් ජනරාල්ගේ එම ලිපිය ඒ ම වගයෙන් ලක්ෂණ කොට බෙරුම්කාර පරික්ෂණයට ඉදිරිපත් කොට ඇත. වගලත්තරකාර පාර්ශ්වයේ ප්‍රධාන සාක්ෂිකරු වන නියෝජ්‍ය මානව සම්පත් කළමනාකාරු කන්කාන පතිරිගේ නිමල් උශ්‍රෝර්ත්නගේ සාක්ෂියෙන් තහවුරු වී ඇත.

(6) ක්මිකරු කොමසාරිස් ජනරාල් විසින් සී/ස. සිලෝන් හෙවි ඉන්ධිස්ට්‍රියිස් ඇත්ත්වී කන්ස්ට්‍රුක්ෂන් සමාගම් පිරිස් කළමනාකාර අමතන ලද 2001.06.11 දිනැති ලිපියේ (ශ්‍රී 5) හි මේ විස්තර ඇතුළත් වේ.

"ලක්ත කරුණට ඇදාව මෙම කාර්යාලයේ පවත්වන ලද පරික්ෂණයන්ට අනුව සහ දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද ලිඛිත දේශනද සැලකිල්ලට ගැනීමේදී මෙම පහත සඳහන් කරුණු මත ආයතනයේ සේවකයින් 84 දෙනාට අසාධාරණයක් සිදුවුව බව පෙනී යයි. එනම්,

- (i) 1993.02.03 වතු ලේඛ් අංත 001/93 ව අනුව සේවකයින් තුන්ති විදි සියලු වර්ප්පයාද වල අඩුවක් නොවන බව තහවුරු කර තිබේ.
- (ii) 1997.02.09 දිනැති සහාපතිගේ පත්‍රිකාවෙන් අනාගත රැකියා අනිවාද්‍යිය, රැකියා පුරක්ෂිතභාවය හා ස්ථීරත්වය තහවුරු කර තිබේ.
- (iii) 1997 ජනවාරි සිට මෙවැනි සේවකයින් අට දෙනෙකුට වසර 60 දක්වා සේවය කිරීමට ඉඩ තිබේ.
- (iv) 1975 අප්‍රේල් වලට ප්‍රථම බැඳුනු සේවකයින්ට ව්‍යවස්ථාව අනුව වයස අවුරුදු 60 දක්වා සේවය කිරීමට අයිතිය තිබේ.

(7) මේ කරුණු අනුව 1975 අප්‍රේල් මසට පෙර සේවයට බැඳුණු සේවකයින්ට අවුරුදු 60 දක්වා සේවය කිරීමට අයිතියක් ඇති බව තහවුරු කරන අතර, ඒ අනුව කටයුතු කරන ලෙස කරුණාවෙන් දැන්වීම්."

(8) වගලත්තරකාර පාර්ශ්වය සංගම වෙනුවෙන් කරුණු තහවුරු කිරීම සඳහා උපයෝගි කර ගෙන ඇත්තේ RI ලේඛනයයි. එම ලේඛනය මෙම නඩුවට අදාළ ආරවුවට මූලික වන්නා වූ වර්ෂ 1975ට පෙර සේවයට බැඳුණු සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස පිළිබඳ ගැටුව සම්බන්ධයෙන් සේව්‍යා වන විකෝ (CHICO) පාලන අධිකාරියේ සේවකයින් නියෝජ්‍ය කරමින් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ අතර ඇති කර ගන්නා ලද සාමූහික ගිවිසුමයි.

(9) වගලත්තරකාර පාර්ශ්වයේ සංස්ථාවය වී ඇත්තේ 1975 ව පෙර සේවයට බැඳුණු සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස පිළිබඳ ගැටුව සහ වෘත්තිය අනුරුදු සේවා දිගු ලබාදීමේ දී සේවකයින්ට ලැබෙන වර්ප්පයාද පිළිබඳ ප්‍රාග්න සම්බන්ධයෙන් සේව්‍යා වන විකෝ (CHICO) පාලන අධිකාරියේ සේවකයින් විසින් ඇති කරගත් එකගතනාවය RI ගිවිසුමෙන් අවසන් කර ගෙන ඇති බවයි. RI ලියවිල්ල අත්සන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය වෙනුවෙන් එනම්

සහාපතිවරයා පමණි. මෙම RI ගිවිසුම් සේවකයින්ගේ අධිකිවාසිකම් තහවුරු කර නැති බැවින් ශ්‍රී ලංකා නිදහුස් සේවක සංගමය පමණක් නොව ජාතික සේවක සංගමය, මානවලිඛි නිලධාරීන්ගේ සංගමය සහ වෙනත් වාත්තියේ සම්මි කිපයක් තම සේවකයින්ගේ අධිකිවාසිකම් සඳහා කමිකරු කොමිසරිය් ජනරාල් ඉටුරියේ දී දිරිස ලෙස කරුණු දක්වාම් එම සේවකයින්ට අවශ්‍ය සහන සියලුම ප්‍රමාණවත් ලෙසත් සාධාරණ ලෙසත් A 6 ගිවිසුම් ඇතුළත් කර ඇති බැවින් කමිකරු කොමසරිස් ජනරාල්ගේ අනුමැතියකින් තොරව ආස්සන් කරන දේ RI ගිවිසුම් ප්‍රතික්ෂේප කර ඇතු. තවද වශයෙන් තොරකාර පාරැශ්වය RI වයයෙන් සලකුණු කරන දේ ගිවිසුම් කමිකරු ආරම්භ්‍ය පනන්ටේ 6 වෙනි වගන්තිය ප්‍රකාර ශ්‍රී ලංකා ජනරාජයේ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කර නැති බැවින් එය විධිමත් ලියවිල්ලක තොවන බව පෙන්වා දී ඇතු. කමිකරු ආරම්භ්‍ය පනන්ටේ 6 වෙනි වගන්තියේ දී මෙයේ සඳහන් වේ.

“Where a collective agreement in respect of any industry has been reduced to writing and signed such party may transmit the agreement to the Commissioner and the Commissioner shall forthwith cause the agreement to be published in the Gazette.”

(10) මේ අනුව පැහැදිලි ලෙස පෙනී යන්තේ RI සාමූහික ගිවිසු අවධිමත් බැවින් ද අවුරුදු 7ක් මතම පැයෙනි බැවින් ද 2002.02.01 ඉල්ලුම්කරුවන් සහ වගරත්තරකාර සමාගම අතර තවදුරටත් කාර්මික ආරුලුක් නටගෙන ඇති බැවින් ද කොමිෂන් ජනරාල්වරයා ආදාළ පාර්ශ්වයන් සමඟ පවත්වන ලද සාකච්ඡා ඇසාර්ථක වී ඇති බැවින් ඔහු විසින් පනතේ 4(1) වගන්තිය යටතේ ක්‍රියා කිරීමට අමාත්‍යවරයාට නොහැකිය යන වගරත්තරකාර පාර්ශ්වයේ තරකය ඩිං වැට් ඇති.

(11) වශලත්තරකාර පාරුද්වලයේ නීතියුවරයා විසින් කරණු දක්වීම සඳහා මූලුත් ලිඛිත දේශනයේ සඳහන් කර ඇති ANZ Vs Ministry of Labour and others (1995) 2 SLR නඩු නීත්දුව අනියාවනා අධිකරණ නඩු නීත්දුවකි. එහෙත් එස්. ඩී. පෙරේරා එරෙහිව ස්ථාවකීර්ම වාචි බැංකුවේ නඩුවේ (S.C. Appeal 104/94) නඩු නීත්දුවේ උග්‍රීයාධිකරණ විනිශ්චිත අමරණින මහතා එම නීත්දුවේ මෙසේ පට්ටා ඇත.

"A dispute that had arisen while the contract of employment existed could be referred for settlement even though the contract had been later terminated and whether such termination had been initiated or brought about by the employer or by the employee himself."

(12) “බෙරුම්කරුවෙකුට පතන මගින් දී ඇති අධිකරණ බලය (Jurisdiction) වන්නේ ඇමතිවරයා විසින් ගොඩ කරන පූජ කාර්මික ආරුලක් වහාග කර තින්ද කිරීම මෙම්. එසේ නොවූ සාමූහික ගිවිපූමක නීත්‍යානුකූලනාවය නම් නීති ප්‍රයෝග විමතීමට කාර්මික අධිකරණයට/බෙරුම්කරුවෙකුට ඇධිකරණ බලයක් නොමැති” යන්න වගක්ත්තරකාර පාර්ශ්වයේ උගත් නීතියුවරයාගේ ලිඛිත දේශනයේ සඳහන් වේ.

(13) මෙම කියලන් වලදත්තරකාර පාර්ශ්වයේ තීතියුවරයාගේ පු දැනුම විධානාපය. කාර්මික අධිකරණ පානතේ 4(1) වලහිනියේ සූජ කාර්මික ආරුවුලක් “(Minor Industrial Dispute)” යන්න පනතනහි හෝ කිසිම අධිකරණයක් විසින් අර්ථ නිරුපතය කර නැත. වර්ෂ 1951 දී පනත ක්‍රියාත්මක ඇදෙන් සිටම මේ වනතනක් (2012) ලේ වියෙන් පහ කිරීම ඇතුළ සැම වර්ගයේ කාර්මික ආරුවුලක්ම කර්මික අධිකරණයේ බෙරුම්කරුවන්ට ගෙවුම්කරු ඇත. ඒ ඒම් උග්‍රවද කිසිම අධිකරණයක තීන්දුවකින් බෙරුම්කරුගේ බලනා සීමා කර නැත. එසේ ව්‍යත් ග්‍රෑස්ප්‍රේයිඩ්කරණයේ වැළැත් නැඩු තීන්දු ගණනාවකින් බෙරුම්කරුව ප්‍රාග්ලේ බලනා තිබෙන බව තහවුරු කර ඇත. මේ සංඝිතන්ධයෙන් ග්‍රෑස්ප්‍රේයිඩ්කරණයේ ඇග්‍රිනිසුරු එ. රණකිංහ අග විනිපුරුගේ ප්‍රධානත්වයෙන් විනිපුරුවන් 7 දෙනකුගේ නැඩු තීන්දුවක ගන්නා දැ තිරණයක් පහත ගෙනහැර දක්වමි.

State Bank of India vs Edirisinghe and others (1991) ISLR 397

Per Tambiah J

“An Industrial Arbitrator is not tied down and fettered by the terms of contract of employment between the employer and the workman. He can create new rights and introduce new obligations between the parties”.

“The effect of the award is to introduce terms which become implied terms of the contract.”

"The Industrial Arbitrator creates a new contract for the future, a judge enforces the rights and liabilities arising out of an existing contract. Industrial Arbitrator settles disputes by directing new conditions of employment to come into force in the future."

(14) මෙම බේරුම්කරණ නඩුගොනුවට අමුණා ඇති උප ලේඛනයේ සහන ඉල්ලා ඇති සේවකයින්ගේ ගණන 45කි. ඔවුන්ගේ නම් ලේඛනයේ දැක්වේ.

මෙම සේවකයින් අභ්‍රන් එල්ලාවලගේ උපතිස්ස විමලදරම (අංක 16), රාජමන්ත්‍රී සුරියආරච්චිලේ දනහෝන (අංක 01) සහ ආර්. තිලකරත්න (අංක 04) විභාගය අවසන් වන්නත පෙර මියගෙනස් ඇත. මෙම තිලබාරින්ගේ නිත්‍යන්ත්‍රකුල අනුපාතිකයින් සම්බන්ධයෙන් ජෛවුන් අතර සිටින නැදු යින් මිනින් විධීමත් ගෙය අදාළ ලියකියවිලි ඉදිරිපත් කර නැති අතර මෙම ලියවිලි පරික්ෂා කර බැවෙම වගරත්තරකාර පාර්ශ්වයේ නීතියෙන් එවා අවස්ථාවක් නොවිය. විභාගය අවසන්හේදී ඉදිරිපත් කළ ලිඛිත දේශන සමඟ මියගිය ඉහත සඳහන් තිලබාරින්ට අදාළ ලියවිලි නීත්‍යක් ඉදිරිපත් කරන ලදී. මේ අතරතුදී ඉල්ලුම්කාර පාර්ශ්වය වෙනුවෙන් මූලසිටම පෙනී සිටි විද්‍යාවේ පෙරේරා මහතා තැනියියෙම් මියගිය බැවින් ඉල්ලුම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නව නීයෝර්ක්‍ය උපවිශ්‍ය කුලරත්න මහතා ද කිහිවුම්වියේම ඉල්ලුම්කරුවන් වෙනුවෙන් න්‍යුත් අවසන් කරන ලදී. මේ හේතුව නිසා මියගිය ඉල්ලුම්කරුවන්ගේ ඇඟින් මෙන්ම වගරත්තරකාර පාර්ශ්වයට ද අගතියක් සිදුවි ඇති බව පෙනේ. එබැවින් මේ තත්ත්වය යටතේ මෙම තිලබාරින් තිදෙනා සම්බන්ධයෙන් ප්‍රධානයක් දීමෙන් වැළකි සිටිමට මට සිදුවිය. මෙම තිලබාරින් දෙදෙනා ප්‍රම්‍රිතයෙන් අදාළ සියලු ලියකියවිලි මියගිය තිලබාරින් මිනින් ක්මිකරු තොමසාරිස් ජනරාල්වරයා ඉදිරියේදී පැවැත්වෙන පරීක්ෂණයකට ඉදිරිපත් කර තිරණයක් ලබා ගැනීමට ඉල්ලුම්කාර පාර්ශ්වයට මෙම නීයෝර්ක කරමි.

(15) උපලේඛනයේ අංක 6 හි නම සඳහන් ඒ. ඩී. ඩී. පු. අමරසිංහ මහතා 1999.12.31 දින සිට ත්‍යාත්මක වන පරිදි සේවයෙන් ඉල්ලා ඇස්වී ඇති අතර එම ඉල්ලා ඇස්වීම සමාඟම් පිරිස් කළමනාකරු විසින් භාරගත ඇතු. විධෘත ලෙස ඉදිරිපත් කරන ලද ඉල්ලා ඇස්වීම් භාර ගැනීමට ඒ 6 හි 4(බ) වගත්තියේ ප්‍රතිඵාන ඇත්තේ එවැනි නිලධාරීයෙකු නැවත සේවයේ පිහිටුවීමට ඒ 6 හි ප්‍රතිඵාන නැති බවී පෙනෙ. එබැවින් එම නිලධාරියා සංඝ්‍යාධියෙන් ද කොමිස් ජනරාල්ටරුයා ඉදිරියේ පියුහු ලේඛන ඉදිරිපත් කො පිරියායක් ලබා ගන්නා ලෙස ද ඉල්ලමිකාර පාර්ශ්වයට මම නියෝග කරමි.

(16) කරුණ මෙහේ හෙයින් උපලේඛනයෙහි සඳහන් අනික් සේවකයන් 41 දෙනා සම්බන්ධයෙන් පසි විස්තර නීජ්‍යාදන දිරි දීමෙනා, බෙන්සැ ප්‍රතිලාභ සේවක ඇර් සාධක සහ සේවායේරක හාරකාර අරමුදල් ගෙවීම් (EPF & ETF/ Payment) සහ වෙනත් ප්‍රතිලාභ සැලකිලට වෙන එම සේවකයින්ට වෙවිය යුතු ලුදල් සහ දීමා ආදිය නිවැරදිව ලෙස ගණනය කර මෙම ප්‍රදානය ශ්‍රී ලංකා ජනරජයේ ගැසට් ප්‍රාදේ පල කිරීමෙන් පසු සති තැබයි (6) ඇතුළත එම නිලධාරීන් විග්‍රහත්වකාර ආයතනයේ කාර්යාලයට කුදාවා වෙවන ලෙසට විත උත්තරකාර පාර්ශවයට සති න් ඇතුළත තියාත්මක කිරීම සිලුව්න් හෙවි ඉන්විස්ට්‍රිස් ඇන්ඩ්‍රි කන්ස්ට්‍රූජ්‍යන් කම්පූනි නිමිත්වී හෝ එහි නිත්‍යන්තර අනාපාංතිකයාට මම නියෝග කරමි.

මෙම ප්‍රධානය සාධාරණ සහ යක්ති සහගත බැවි මම පිළිගනීම්

වි. පියසේම,
ඛෙරුම්කුරු.

2012 නොවුම්බර් 07.

ଓহন কী রপলেবন্য তৈরি আমুণ্ডা আৰু।

୧୮୯୮

- | | | | |
|-----|-----------------------------|-----|----------------------------|
| 01. | ඒස්. ඒ. ඩනසේන | 23. | ඩී. ජී. නන්දයිරි |
| 02. | එච්. විලෝරත්න | 24. | ඩී. යාපා |
| 03. | රු. ඩී. ධරමසේන | 25. | ජී. මි. ජයවර්ධන |
| 04. | ආර්. තිලකරත්න | 26. | ඩී. එස්. පිරිස් |
| 05. | චංලිවි. වතුරපාල | 27. | එන්. බල්. පියයිස්ස |
| 06. | ඒ. මි. ජී. යු. අමරසිංහ | 28. | ඩී. වරුෂවිතාන |
| 07. | එල්. ජයසේන | 29. | කේ. විමලතාග |
| 08. | මි. තිලකරත්න | 30. | එම්. ඩී. පෙරේරා |
| 09. | කේ. රු. ඩී. රුස්. සෙනවිරත්න | 31. | කේ. එල්. ඩී. රුපරත්න |
| 10. | කේ. ඩී. කේ. විලෝනායක | 32. | ඩී. එස්. ගෙමස් |
| 11. | රි. ඩී. ජයවර්ධන | 33. | වි. ප්‍රේමසිරි |
| 12. | කේ. කරෝලිස් | 34. | බඩා. ඩී. එස්. වර්ණකුලසුරිය |
| 13. | එස්. පන්තුවශ්‍යන්දරම් | 35. | බඩා. ඒ. පියසේන |
| 14. | ඒ. කේ. තිලකරත්න | 36. | කේ. එම්. දායාසිරි |
| 15. | එම්. විරුත්න | 37. | ඩී. ඩී. විලෝන්සේන |
| 16. | රු. යු. බිඩා. පිරිස් | 38. | කේ. ඩී. පෙරේරා |
| 17. | කේ. එල්. එස්. වන්දුරත්න | 39. | ඒ. ජයසුන්දර |
| 18. | ඒ. රු. අයි ද සිල්වා | 40. | ඩී. එස්. අමරසේකර |
| 19. | එස්. සෙල්වරත්නම් | 41. | එම්. ඩී. එස්. පෙරේරා |
| 20. | ඒ. කේ. පෙරේරා | 42. | සී. රණසිංහ |
| 21. | කේ. ඒ. සමරසිංහ | 43. | එම්. වි. ජයලත් |
| 22. | ඩේ. එම්. රණසිංහ බණ්ඩා | 44. | රි. ඩී. ගුණදාස |
| | | 45. | ඒල්. ඩී. සිංහලේරා |